

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ගලිගමුව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ගලිගමුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි

ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
 - අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
 - භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
 - මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.
- හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.
- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
 - අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
 - සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
 - සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාක්ථාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ
1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළ ඉදිකිරීම් නිමකළ කර්මාන්ත 07ක වටිනාකම ප්‍රාග්ධනිත කර නොතිබීමෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායකවීමේ ගිණුම රු.8,943,936කින් අඩුවෙන් දක්වා තිබුණි.	මෙම වටිනාකම ගිණුම්වලට ඇතුළත් කර අදාළ ගැලපීම් සිදු කරන බව.	ප්‍රාග්ධන වැය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට පැවති ඖෂධ තොගය රු.203,478ක් ගිණුම්ගත කර නොතිබීම නිසා ජංගම වත්කම් හා මෙහෙයුම් අතිරික්තය සමාන වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	වර්ෂ අවසානයේදී ආයුර්වේද බෙහෙත් ශාලාව තුළ ඇති තොගය නැවත ගිණුම්ගත කිරීමක් සිදු නොකළ බව.	අවසාන තොග ශේෂ නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂය අවසානයට විභාග වෙමින් පැවති නඩු 07ක් සම්බන්ධයෙන් තොරතුරු මූල්‍ය ප්‍රකාශන වල සටහන් මගින් හෙළිදරව් කර නොතිබුණි.	ඉදිරියේදී මූල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් හෙළිදරව් කිරීමට කටයුතු කරන බව.	අසම්භාව්‍ය වගකීම් සටහන් මගින් හෙළිදරව් කළ යුතුය.

1.7 අනුකූලතාවීම්
නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 ඔක්තෝබර් 02 දිනැති අංක 05/2020 දරන වත්කම් කළමනාකරණ චක්‍රලේඛය	භාවිතා කළ නොහැකි තත්වයේ පැවති වාහන 03ක් හා යන්ත්‍ර 02ක් අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි.	2025 මාර්තු 10 දින අපහරණ කමිටුව විසින් අපහරණය කිරීමට අනුමැතිය ලබා දී ඇති බව.	චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) පළාත් පාලන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛ මාර්ගෝපදේශ සංග්‍රහයේ අංක 02/2010 දරන චක්‍රලේඛයේ 4(xiii) ඡේදය	වසර 05කට වරක් වරිපනම් බදු දේපළ තක්සේරු ප්‍රතිශෝධනය කළ යුතු වුවද, 2007 වර්ෂයෙන් පසු නැවත තක්සේරුවක් සිදු කිරීම 2019 වර්ෂය තෙක් ප්‍රමාදවී තිබුණි. එමෙන්ම සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් 2019 වර්ෂයේදී සිදුකර තිබුණු තක්සේරුව මත වරිපනම් අය කිරීමට කටයුතු කර නොතිබුණි.	අවසන් වරට තක්සේරුව සිදු කර ඇත්තේ 2019 වර්ෂයේදීය. 2026 වර්ෂයේදී එම නව තක්සේරුව ක්‍රියාත්මක කිරීමට අදාළ ලේඛන කටයුතු සිදු කරමින් පවතින බව.	වසර 05කට වරක් වරිපනම් බදු දේපළ තක්සේරු ප්‍රතිශෝධනය කර ඒ අනුව වරිපනම් අයකළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.33,079,373ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.25,159,352ක් විය.

2.2. ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024					2023		
	බිල්කළ		දෙසැම්බර් 31		ඇස්තමේ	දෙසැම්බර්		
	ඇස්තමේන්තු	ආදායම	රැස්කළ	දිනට මුළු	න්තු ගත	බිල්කළ	රැස්කළ	31 දිනට මුළු
	ගත ආදායම		ආදායම	හිගය	ආදායම	ආදායම	ආදායම	හිගය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	2,763,886	2,717,518	2,656,006	774,963	2,404,625	2,687,872	2,324,249	363,623
කුලී	3,893,160	3,065,301	2,776,216	304,660	6,816,990	3,163,894	2,787,649	376,245
බලපත්‍ර ගාස්තු	1,355,000	1,636,920	1,636,920	-	1,337,000	1,550,679	1,534,479	16,200
වෙනත් ආදායම්	4,791,000	6,666,082	6,666,082	-	7,889,000	11,116,858	11,116,858	-
එකතුව	<u>12,803,046</u>	<u>14,085,821</u>	<u>13,735,224</u>	<u>1,079,623</u>	<u>18,447,615</u>	<u>18,519,303</u>	<u>17,763,235</u>	<u>756,068</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කායර්සාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතු වරිපනම් බදු ශේෂය රු.444,409ක් වූ අතර, එම ශේෂය තුළ වසර 03ට වැඩි කාලයක සිට පැවත එන රු.87,326ක ශේෂයක් ද විය.	හිඟ ශේෂය අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට කඩ කාමර කුලී හිඟ ශේෂය රු.528,146ක් වූ අතර, එම ශේෂය තුළ වසර 05ක් ඉක්ම වූ හිඟ කුලීය රු.525,146ක් විය.	වසර 05ට වැඩි හිඟ මුදල අය කර ගැනීම සඳහා නීතිමය පියවර ගෙන ඇති බව.	හිඟ කඩ කුලී අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටුකළ යුතුව තිබුණු කර්තව්‍යයන් ඉටුකිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම තුළ ඇතුළත්ව තිබුණු ඇස්තමේන්තුගත වටිනාකම රු.7,450,000ක් වූ ක්‍රියාකාරකම් 28ක් සමාලෝචිත වර්ෂය තුළ ඉටුකර නොතිබුණි.	ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත් ව්‍යාපෘතීන් අතරින් බහුතරයක් කඳුකර දශකය, ග්‍රාමීය මාර්ග අමාත්‍යාංශ යන සංරචකයන් හරහා සිදුව ඇති බැවින් සැලසුම් කළ මුදල් ප්‍රමාණය වැය වීමක් සිදු නොවුණු බව.	වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2022 වර්ෂයේ පැවති කාර්යසාධන තරඟවලින් ලද ජයග්‍රහණ වෙනුවෙන්, සමාලෝචිත වර්ෂයේදී ලැබී තිබුණු ත්‍යාග මුදල් රු.250,000ක් හා 2023 හා 2024 වර්ෂවලදී ලැබී තිබුණු රු.42,485ක මිශ්‍ර තැන්පතු 06ක් 2025 අප්‍රේල් වන විටත් තැන්පත් ගිණුමේ රඳවාගෙන තිබුණි.	ලැබුණු ත්‍යාග මුදල් ඵලදායී ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා බව හා මිශ්‍ර තැන්පත් නිරවුල් කිරීමට කටයුතු කරන බව.	යොමුගත තැන්පත් ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) ස්ථාවර වත්කම් ලේඛනයේ ඇතුළත් වටිනාකම් සඳහන් නොවූ ඉඩම් 17ක වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	පත් කරන ලද කමිටුවක් මගින් තක්සේරුව ලබා ගැනීමට කටයුතු කරන බව.	ඉඩම් වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.

3.3 නිශ්කාර්යය වත්කම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2016 වර්ෂයේදී පරිත්‍යාග ලෙස ලද රු.2,000,000ක් වටිනා කම්පැක්ටර් ට්‍රේලරය ලද දින සිටම නිෂ්කාර්යව පැවතුණි.	කම්පැක්ටර් ට්‍රේලරය සාමන්‍ය ට්‍රේලරයක් බවට පරිවර්තනය කර භාවිතයට ගැනීමට පළාත් පාලන කොමසාරිස් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව.	වත්කම් ඵලදායීව උපයෝජනය කළයුතුය.

(ආ) 2019 අප්‍රේල් මස සභාවට පවරා දී තිබුණු හෙක්ටයාර් 2.0673ක්වූ ඉඩමක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අභාවිතව පැවතුණි.	ආදායම් ලබාගත හැකි වන පරිදි බෝග වගා කිරීමට අපේක්ෂා කරන බව	වත්කම් ඵලදායීව උපයෝජනය කළ යුතුය.
---	--	----------------------------------

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ආදාහනාගාරය, සභා කාර්යාලය, සතිපොල හා හෙළ බොජුන්හල පිහිටි අක්කර 01 රුඩ් 01 පර්චස් 9.73 ක් වූ ඉඩම් කොටස් හා ප්‍රමාණය රුඩ් 04 පර්චස් 21ක් වූ සභාව සතු තවත් ඉඩම් කොටස් 03ක අයිතිය පවරාගෙන නොතිබුණි.	භාවිතයට ගන්නා ලද ඉඩම්වල අයිතිය පවරා ගැනීමට කටයුතු කරමින් පවතින බව.	අදාළ දේපල පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) ඉඩම් වෙන්දේසි හා බෙදුම් ඔප්පු මගින් පොදු කටයුතු සඳහා ලැබී තිබුණු රු.2,300,000 ක් වටිනාකමැති අක්කර 01 පර්චස් 08ක් වූ ඉඩම් කොටස් 04ක හා නිවාස සංවර්ධන අධිකාරිය විසින් පවරාදෙන ලද හෙක්ටයාර් 2.0673ක්වූ ඉඩම් කොටසක වැටවල් ගසා ආරක්ෂාව තහවුරු කර නොතිබුණි. තවද මාර්ග සඳහා පවරා දෙන ලද බවට සඳහන් රු.7,856,775 ක් වටිනා එකතුව අක්කර 01 පර්චස් 23.85 ක්වූ ඉඩම් කට්ටි 02ක් නිවැරදිව හඳුනාගෙන නොතිබුණි.	ක්ෂේත්‍ර පරීක්ෂාව සිදුකොට අවසන් බව.	සභා දේපල හඳුනාගෙන ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය.

3.5 කොන්ත්‍රාත් පරිපාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 සැප්තැම්බර් 29 දිනැති අංක 01/2021 රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 2.4 උප වගන්තියට පටහැනිව ප්‍රජා සංවිධාන 03ක් වෙත එකතු වටිනාකම රු.4,375,000ක්වූ කොන්ත්‍රාත් 04ත් 06ත් අතර සංඛ්‍යාවක් පිරිනමා තිබුණි.	ව්‍යාපෘති නිම කිරීමේ අවශ්‍යතාවය නිසා ග්‍රාම සංවර්ධන සමිතිවලට ව්‍යාපෘති 03කට වඩා පිරිනැමීමට සිදුවූ අතර, ඉදිරියේදී එසේ නොවීමට වග බලාගන්නා බව.	චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.